



# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

## නිල වාර්තාව

(අශෝධිත පිටපත)

### අන්තර්ගත ප්‍රධාන කරුණු

ජනාධිපතිතුමාගෙන් ලත් සන්දේශය :

මහජන ආරක්ෂක ප්‍රකාශනය

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

පොද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් :

මීරිගම තරුණ බොදධ සංගමය (සංස්ථාගත කිරීමේ)—[මහේන්ද්‍ර විජේරත්න මහතා]—පළමුවන වර කියවන ලදී

බලංගොඩ, ලලිත් ඇතුලත් මුදලි අධ්‍යාපනික අරමුදලේ භාරකාර මණ්ඩලය (සංස්ථාගත කිරීමේ)—[එම්. එල්. එම්. අබුසාලි මහතා]—පළමුවන වර කියවන ලදී

නිවාස හා නගර සංවර්ධන ආඥාපනත : යෝජනා

පරිපූරක මුදල : කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම

විලවුන්, උපකරණ සහ ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත :

දෙවන වර සහ තුන්වන වර කියවා සම්මත කරන ලදී

වාර්ෂික වාර්තාව : පරමාණුක ශක්ති අධිකාරිය

කල්තැබීමේ යෝජනාව

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු



# දැනටි ග්‍රන්ථමාලාව

(විකල්ප)

වෛද්‍ය ඉති

(වෛද්‍ය විද්‍යා)

ප්‍රචාරක කමිටු සාමාජිකයන්

වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්  
 වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්  
 වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්  
 වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්  
 වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්

වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්  
 වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්  
 වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්  
 වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්  
 වෛද්‍ය විද්‍යා කමිටුවේ සාමාජිකයන්

# பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

சிறைப்பதியிடமிருந்து வந்த செய்தி:

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

நவியங்கத்தினர் சட்டமூலங்கள்:

பிரிசும பெளத்த இளைஞர் கழகம் (கூட்டிணைத்தல்)—  
[திரு. மகேந்திர விஜயாந்னா]—முதன்முறை மதிப்பிடப்பட  
டது

பலாங்கொடை லலித் அத்துலத்முதலி கல்வி நம்பிக்கை நீதி  
யத்தின் நம்பிக்கைப் பொறுப்பாளர் சபை (கூட்டிணைத்தல்)  
—[ஜனாய் எம். எல். எம். அபுசாஹி] முதன்முறை மதிப்  
பிடப்பட்டது

விடமைப்பு, நகரச் சீர்திருத்தத் தீர்மானங்கள்

குறைநிரப்புத் தொகை: விவசாய இயந்திர சாதனங்கள் கொள்  
வளவு

ஒப்பனைச் சாதனங்கள், உபாயங்கள், அவுடதங்கள் (திருத்தம்)  
சட்டமூலம்:

இரண்டாம் மூன்றாம் மதிப்புகளிடம்பெற்று நிறைவேற்றப்  
பட்டது

ஆண்டறிக்கை: அணுசக்தி அதிகாரசபை

ஒத்திவைப்புப் பிரேரணை

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

Volume 30

No. 4

Thursday

20th September 1984

## PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

### PRINCIPAL CONTENTS

MESSAGE FROM THE PRESIDENT:

Public Security Proclamation

ORAL ANSWERS TO QUESTIONS

PRIVATE MEMBERS' BILLS:

Mirigama Young Men's Buddhist Association  
(Incorporation)—[Mr. Mahendra Wijeratne]—Read the First  
time

Board of Trustees of the Lalith Athulath Mudali Educational  
Trust, Balangoda (Incorporation)—[Mr. M. L. M.  
Aboosally]—Read the First time

HOUSING AND TOWN IMPROVEMENT RESOLUTIONS

SUPPLEMENTARY SUPPLY: PURCHASE OF  
AGRICULTURAL MACHINERY, COSMETICS, DEVICES  
AND DRUGS (AMENDMENT) BILL:

Read a Second, and the Third time, and passed.

ANNUAL REPORT: ATOMIC ENERGY AUTHORITY

ADJOURNMENT MOTION

WRITTEN ANSWERS TO QUESTIONS



புத்தகத்தின் விவரம்

(தொகுதி)

புத்தகத்தின் பெயர்

(புத்தகத்தின் விவரம்)

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

PARLIAMENTARY DEBATES

(தொகுதி)

OFFICIAL REPORT

(தொகுதி)

PRINCIPAL CONTENTS

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

புத்தகத்தின் பெயர்

පාර්ලිමේන්තුව  
பார்லாமென் தம்  
PARLIAMENT

1984 සැප්තැම්බර් 20 වන බ්‍රහස්පතින්ද  
வியாழக்கிழமை, 20 செப்டம்பர் 1984  
Thursday, 20th September, 1984

අ. ක. 3 ව පාර්ලිමේන්තුව රැස් විය. කථානායකතුමා (ඒ. එල්. සේනානායක මහතා) මූලාසනාරූඪ විය.

பார்லாமென் தம் பி. ப. 3 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [திரு. எ. எஸ். செனநாயக்க] தலைமை வகித்தார்கள்.

The Parliament met at 3 p.m. MR SPEAKER (MR. E. L. SENANAYAKE) in the Chair.

ජනාධිපතිතුමාගෙන් ලත් සන්දේශය  
சனாதிபதியிடமிருந்து வந்த செய்தி  
MESSAGE FROM THE PRESIDENT

මහජන ආරක්ෂක ප්‍රකාශනය  
பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்  
PUBLIC SECURITY PROCLAMATION

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

I have received the following Message from His Excellency the President.

“ශ්‍රී ලංකා ජනාධිපති  
இலங்கையின் சனாதிபதி  
PRESIDENT OF SRI LANKA

No. IS/133  
Colombo, September 17, 1984.

Hon. Mr. Speaker,  
By Proclamation dated September 17, 1984, and made under section 2 of the Public Security Ordinance (Cap 40), as amended by Act. No. 8 of 1959 and Law No. 6 of 1978, I have declared that the provisions of Part II of the aforesaid Ordinance shall come into operation on September 18, 1984 throughout Sri Lanka.

2. In compliance with paragraph (4) of Article 155 of the Constitution, I do hereby communicate to Parliament that the reason for making the Proclamation as aforesaid is for the preservation of public order and the maintenance of supplies and services essential to the life of the community.

J. R. JAYEWARDENE,  
PRESIDENT.

Hon. Speaker of the Parliament.”

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම  
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்  
PAPERS PRESENTED

1982 දෙසැම්බර් මස 31 වැනිදිනින් අවසන් වූ වර්ෂය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.—[අග්‍රාමාත්‍යතුමා පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා වෙනුවට එම්. ඩී. ප්‍රේමරත්න මහතා]

Auditor General's Report on the Accounts of the Co-operative Management Services Centre for the year ended December 31, 1982.—(Mr. Gamini Jayasuriya).

1984 අංක 18 දරන පරිපූරක ඇස්තමේන්තුව.—[ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා වෙනුවට එම්. ඩී. ප්‍රේමරත්න මහතා]

1984 අංක 16 දරන පරිපූරක ඇස්තමේන්තුව.—[පෙස්ට් පෙරේරා මහතා] Supplementary Estimate No. 17 of 1984.—(Mr. E. L. B. Hurulle)  
සහමේසය මත තිබිය යුතුයයි තීරණය කරන ලදී.  
சபாபிடத்திஸ் இருக்கக் கட்டளையிடப்பட்டது.  
Ordered to lie upon the Table.

පෙත්සම්  
மனுக்கள்  
PETITIONS

ඩී. වින්සන්ට් ඩයස් මහතා (නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා) (திரு. டி. வின்சன்ட் டயஸ் — பிரதேச அபிவிருத்திப் பிரதி அமைச்சர்)  
(Mr. D. Vincent Dias—Deputy Minister of Regional Development)  
ගම්පොල, මහර, නුවරඑළිය පාරේ අංක 244/1 දරන ස්ථානයේ ඩී. එල්. ඩෝල්ටර් ද සිල්වා මහතා එවන ලද පෙත්සමක් මම ඉදිරිපත් කරනවා.

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)  
Hon. Member for Maharagama. (Pause.) Not here.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල) (கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)  
(Dr. W. Dahanayake—Galle)

අංකොක්කාවල, ඒ/අංකොක්කාවල ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ එච්. පී. රණසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් හා වක්වැල්ලේ හපුගල, ඒ/හපුගල කණිෂ්ඨ විද්‍යාලයේ ඩී. පී. ජී. විල්සන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මම ඉදිරිපත් කරනවා.

ඉදිරිපත් කරනලද පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි තීරණය කරන ලදී.

மனுக்களைப் பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளையிடப்பட்டது.  
Petitions ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු  
வினாக்களுக்கு வாய்மூல விடைகள்  
ORAL ANSWERS TO QUESTIONS

ඩී. එම්. එස්. පෙරේරා මෙනෙවියා : වැටුප්  
செல்வி டி. எஸ். எஸ். பேரேரா : சம்பளம்  
MISS. D. M. S. PERERA : SALARY

152/84

2. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (கலாநிதி டபிள்யூ. தஹநாயக்க) (Dr. W. Dahanayake)  
සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

- (අ) බෙන්තර-ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ, අංක 732 දරන රුකියා බැංකු පන හිමි තල්ගස්වල, කොරන්ගල, රත්තනි නිවසේ පදිංචි ඩී. එම්. එස්. පෙරේරා මෙනෙවියා 1980.09.22 වැනි දින ගාල්ල කවිවෙරියේ ලිපිකාර්තියක් වශයෙන් පත් කරනු ලැබූ බැව් එතුමා දන්නේද?
- (ආ) 1981 සැප්තැම්බර් මාසය දක්වා මාස 12 ක් සඳහා ඇයට වැටුප් ගෙවූ නමුත් 1981 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඇය සේවය කරමින් සිටියද ඇයට ඒ කාලය සඳහා වැටුප් ගෙවා නොමැති බැව් එතුමා දන්නේද?
- (ඇ) ඇයට හිමිවිය යුතු වැටුප් ගෙවීමට එතුමා වග ක්‍රියා කරන්නේද?
- (ඈ) ක්‍රියා කොකරන්නේ නම්, ඒ මන්ද?







asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

- (a) Is he aware that G/Ukwatte Vidyalaya, has been without a mathematics teacher from May, 1983 ?
- (b) is he aware that a number of new Mathematics teachers who had asked for Galle schools, had been sent recently to remote areas, and that G/Ukwatte Vidyalaya had been ignored ?
- (c) Will he appoint a mathematics teacher to this school without delay ?
- (d) If not, why ?

විච්චිත සමරවීර මහතා (නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා)  
 (திரு. வீரவள்ளி சமரவீர — கல்விப் பிரதி அமைச்சர்)  
 (Mr. Weerawanni Samaraweera Deputy Minister of Education)

- (අ) මෙම විදුහලට ගණිත ගුරුවරයෙකු දන් පත් කර තිබේ.
- (ආ) පැන නොතබේ.
- (ඇ) පැන නොතබේ.
- (ඈ) පැන නොතබේ.

සංගත ව්‍යාපාරය : ඉඩම් පවරා ගැනීම හා බෙදීම

கிங்கங்கைத் திட்டம் : காணிச் சமீகரிப்பும் ஒதுக்கீடும்

GINGANGA SCHEME: ACQUISITION AND ALLOCATION OF LAND

130/84

5. අමරසිරි දෙවත්තොඩ මහතා (බද්දෙගම)

(திரு. அமரசிரி தொடங்கொட — பத்தேகம)  
 (Mr. Amarasiri Dodangoda Baddegama)

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන පිළිබඳ ඇමතිතුමාගෙන් අසූ ප්‍රශ්නය:

- (අ) (i) සංගත පාලන ව්‍යාපාරය සඳහා පවරාගෙන ඇති ඉඩම්වල මුළු බිම් ප්‍රමාණයන් හා එම කටයුත්ත සඳහා පවරාගෙන ඇති මුළු ගෙවල් ප්‍රමාණයන්;
- (ii) සංගත අතාරකිත ප්‍රදේශ වශයෙන් වෙන්කොට ඇති ප්‍රදේශවලට ඇතුළත්වී ඇති බිම් ප්‍රමාණයන්, හා අතාරකිත ප්‍රදේශවලට ඇතුළත්වී ඇති නිවාස සංඛ්‍යාවන්; සවිස්තරව එතුමා සඳහන් කරනවාද?
- (ආ) සංගත ව්‍යාපාරයට පවරාගෙන ඇති (අතාරකිත ප්‍රදේශ සමග) මුළු ගෙවල් ප්‍රමාණයේම පදිංචි පවුල් සඳහා බද්දෙගම ප්‍රදේශයේ ඉඩම් ලබාදීමක් සිදුකරනවාද ?
- (ඇ) එවැනි ඉඩම් බෙදීමවලදී මෙතෙක් අනුගමනය කෙරෙන ප්‍රතිපත්තිය එතුමා පැහැදිලි කරනවාද ?
- (ඈ) එවැනි ඉඩම් බෙදීමක් බද්දෙගම සංවර්ධන සභා උප කාර්යාලීය බල ප්‍රදේශයේ සිදුකොට ඇත්නම්
  - (i) බෙදී ඇති ඉඩම්වල නම්,
  - (ii) ඉඩම් ලැබුවන්ගේ නම් සහ ලිපිනයන්,
  - (iii) ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය,
  - (iv) ඔවුන්ගේ ආදායම් මට්ටම්,
  - (v) ඉඩම් ලබා ගැනීමට සුදුසුකම් ඇති ඉඩම් තොලැබුවන්ගේ නම් සහ ලිපිනයන්, එතුමා සඳහන් කරනවාද?
- (ඉ) ඉඩම් තොලැබූ අයට ඉඩම් ලබාදීමක් සිදු කෙරෙනවාද? නොඑසේ නම් ඒ මන්ද ?

காணி, காணி அபிவிருத்தி அமைச்சரும், மகாவலி அபிவிருத்தி அமைச்சருமானவரைக் கேட்ட வினா :

- (அ) (i) கிங்கங்கைக் கட்டுப்பாட்டுத் திட்டத்திற்காகச் சமீகரித்துள்ள காணியின் முழுப் பரப்பளவையும் இவ்வலுவல்களுக்காக சமீகரித்துள்ள முழு வீடுகளின் எண்ணிக்கையையும்; (ii) கிங்கங்கைத் திட்டத்தில் பாதுகாப்பற்ற பிரதேசமாக ஒதுக்கப்பட்டுள்ள பிரதேசத்தில் அடங்கியுள்ள நிலப்பரப்பின் அளவையும் பாதுகாப்பற்ற பிரதேசத்திலடங்கியுள்ள வீடுகளின் எண்ணிக்கையையும்; அவர் விபரமாகக் கூறுவாரா?
- (ஆ) கிங்கங்கைத் திட்டத்திற்குச் சமீகரித்துள்ள (பாதுகாப்பற்ற பிரதேசம் உட்பட) முழு வீடுகளிலும் குடியிருக்கும் குடும்பங்களுக்கு பத்தேகமப் பருதியில் காணி பெற்றுக் கொடுக்கப்படுமா?
- (இ) இம்மாதிரியான காணிப் பங்கீட்டின்போது இதுவரை பின்பற்றப்பட்டுவரும் கொள்கையை அவர் விளக்குவாரா?
- (ஈ) இவ்வாறான காணிப் பங்கீடு, பத்தேகம அபிவிருத்திச் சபையின் உதவி அலுவலக நிருவாகப் பகுதியில் நிகழ்த்திருந்தால்; (i) பங்கீட்டளிக்கப்பட்ட காணிகளின் பெயர்; (ii) காணியைப் பெற்றுக்கொண்டவர்களின் பெயர், முகவரி; (iii) பங்கீட்டளித்த காணியின் பரப்பளவு; (iv) இவர்களின் வருமான அளவு; (v) காணியைப் பெற்றுக்கொள்ளத் தகுதியிருந்தும் காணியைப் பெற்றுக்கொள்ளாதவர்களின் பெயர், முகவரி ஆகியவைகளை அவர் கூறுவாரா?
- (உ) காணியைப் பெற்றுக் கொள்ளாதவர்களுக்குக் காணியைப் பெற்றுக்கொடுப்பாரா? இன்றேல், ஏன்?

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development :

- (a) Will he state in detail –
  - (i) The full extent of the lands acquired for the Ginganga Scheme and the total number of houses acquired for that purpose ?
  - (ii) The extent of land included in the areas demarcated as the Ginganga unprotected areas and the number of houses included in those unprotected areas ?
- (b) Is land being given from the Baddegama area for the families occupying all such houses (including those in the unprotected areas) acquired for the Ginganga Scheme ?
- (c) Will he clarify the policy adopted so far for the allocation of those lands ?
- (d) If such land allocations have been made in the area of authority of the Baddegama Development Council sub-office, will he state :
  - (i) the names of allotted land ;
  - (ii) the names and addresses of allottees ;















එච්. ඩී. අබේරත්න මහතා

(திரு. எச். பி. அபேரத்ன)

(Mr. H. B. Abeyratne)

Sir, in my reply I have made it very clear that Mr. Harischandra had made a written request to the Central Transport Board and the Colombo South Transport Board. But I still maintain that he has not submitted the requisite medical certificate in respect of the injuries he had sustained as a result of this accident.

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம்)

(Mr. Sarath Muttetuwegama)

Mr. Harischandra has sent one set of medical reports. They claimed that it was lost. He paid Rs. 600 got a duplicate and sent it again. And I have the registered letter articles.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

This is rather a serious matter because questions in Parliament are very important.

එච්. ඩී. අබේරත්න මහතා

(திரு. எச். பி. அபேரத்ன)

(Mr. H. B. Abeyratne)

I have personally gone through—

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

If anyone has mislead you—

එච්. ඩී. අබේරත්න මහතා

(திரு. எச். பி. அபேரத்ன)

(Mr. H. B. Abeyratne)

I have personally gone through this file and the file was brought to my office day-before-yesterday. I have personally gone through it. I never come to the House unless I go through my files.

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம்)

(Mr. Sarath Muttetuwegama)

No, no. I am not blaming him. This information was given to him by the Board. What happened was, Mr. Harischandra went to the Hon. Minister and the Hon. Minister directed him to the CTB. There the CTB said "If you went to the Minister, you get the compensation from him."

එච්. ඩී. අබේරත්න මහතා

(திரு. எச். பி. அபேரத்ன)

(Mr. H. B. Abeyratne)

I do not accept that.

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம்)

(Mr. Sarath Muttetuwegama)

That is what happened.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Where is the registered receipt ?

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம்)

(Mr. Sarath Muttetuwegama)

It is marked 5 or 4 in the list of documents.

එච්. ඩී. අබේරත්න මහතා

(திரு. எச். பி. அபேரத்ன)

(Mr. H. B. Abeyratne)

I still maintain that it is a registered letter.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I will go into this matter and reply you tomorrow. I will keep these papers with me.

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம்)

(Mr. Sarath Muttetuwegama)

Thnak you, Sir.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 1.

ජී. එම්. එස්. අධිකාරී මහතා

(திரு. எ. எம். எஸ். அதிகாரி)

(Mr. A. M. S. Adikari)

This does not come within the purview of our Ministry. The question has been asked from the wrong Ministry.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 3.

නිශංක විජයරත්න මහතා (අධිකරණ ඇමතිතුමා)

(திரு. நிஸங்க விஜயரத்ன — நீதி அமைச்சர்)

(Mr. Nissanka Wijeyeratne—Minister of Justice)

Sir, I would like to have some time to answer the Question.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

You must ask your Deputy Minister to be present if you are not able to be present. On the first round, no one was here to answer.







asked the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways :

- (a) Will he table the notice issued on 25.06.1984 regarding the conditions for reservation of stalls in the new building at the Nittambuwa public market premises by the authorized officer of the No. 17, Egodapotha sub-office of the Gampaha District Development Council ?
- (b) Has authority been given for the charge of advances when buildings belonging to sub-offices of District Development Councils are given on lease or on rent ?
- (c) If so, will he table such notice of authority ?
- (d) What are the other sub-offices in the Gampaha District that have leased or rented out buildings owned by sub-offices, from the date of implementation of the District Development Council Scheme upto the present day ?
- (e) Will he submit details of advances obtained by those sub-offices ?
- (f) If not, why ?

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

For that Question also you want six weeks' time !

එම්. ඩී. ප්‍රේමරත්න මහතා  
(திரு. எம். டி. பிரேமரத்னா)  
(Mr. M. D. Premaratne)

No Sir, the answer is ready.

- (අ) ඔව්, නිවේදනයේ පිටපතක් සභා ගත කරමි.\*
- (ආ) ඔව්.
- (ඇ) ඔව්, චක්‍රලේඛයේ පිටපතක් සභා ගත කරමි.\*
- (ඈ) අනෙකුත් උප කාර්යාල නම්

- I. දර්ශම,
- II. කදුත, සහ
- III. හෙතරත්ගොඩ ය.

(උ) ඔව් ; එකවිට කෙරෙන ගෙවීමක් වශයෙන් අයකර ගත් මුදල් පිළිබඳ විස්තර මෙසේ ය :

	රු.	ශ.
I. දර්ශම උප කාර්යාලය	22,68,101	14
II. කදුත උප කාර්යාලය	46,100	00
III. හෙතරත්ගොඩ උප කාර්යාලය	56,620	00

(ඌ) අදාල නොවේ.

\* සහමේයය මත තබන ලද ලියවිලි :  
சபாபිடத்து வைக்கப்பட்ட ஆவணங்கள் :  
Documents tabled :

\* ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ, අංක 17, එගොඩපොත උප කාර්යාලය, නිවටඹුව

නිවටඹුව පොදු වෙළඳපොල ගුමියේ නව ගොඩනැගිල්ලේ කඩ කාමර වෙන්කරදීමේ කොන්දේසි

1. එක් එක් කඩ කාමරයක් සඳහා පෙර මුදල් (කී මනි) අවම ඉල්ලුම රු. 15,000.00 වැඩි විය යුතුය.

2. වෙන්වී පිළිගත් බව දක්වා සති දෙකක් ඇතුළතදී තමා ඉල්ලුම්කර ඇති සම්පූර්ණ පෙර මුදල (කී මනි) අංක 17, එගොඩපොත උප කාර්යාලයට ගෙවා අයපත්‍ර ලබාගත යුතුය.

3. මෙම පෙර මුදල (කී මනි) කිසිම කාර්යයක් සඳහා ගිලිව කල නොහැකිය. කිසිම ඇපයක් සඳහා ගණන් නොගත යුතුය. මොනම හේතුවක් නිසාවත් ආපසු ඉල්ලා සිටිය නොහැක. ඉල්ලා ඇති කඩකාමරය/කඩ කාමර වෙන්කර දීම සඳහා පමණක් වලංගු වේ.

4. කඩ කාමර සඳහා මාසික කුලිය තීරණය කරනු ලබන්නේ රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මතය. මෙම කුලිය දැම මාසයකම 10 වැනි දින හෝ ඊට පෙර ගෙවිය යුතුය. කඩ කුලී වරින්වර කරනු ලබන තක්සේරුවට අනුව සංශෝධනය කිරීමට යටත් වේ.

5. නියමිත මාසික කුලියෙන් මාස 06 ක (ගසක) කුලියට සමාන මුදලක් ඇප වශයෙන් තැන්පත් කර ගිවිසුම් අත්සන් කල යුතුය.

6. කොන්දේසි කඩකිරීම, නිසිපරිදි කඩ කුලී නොගෙවීම, ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ අංක 17, එගොඩපොත උප කාර්යාලය වරින්වර පවතින නියෝගයන්ට සටහනැතිව ක්‍රියා කිරීම හෝ වෙනත් හේතු මත ගිවිසුම් පත්‍රය අවලංගු කිරීමට සිදුවූව හොත් ඒ වෙනුවෙන් කිසිම මුදලක් ඉල්ලා සිටීමට බලධරයා/වෙන්වීකරුට අයිතියක් නැත.

7. වෙළඳපොල හා කඩකුලී සම්බන්ධයෙන් දැනටමත් බලපවත්වන නීති, රෙගුලාසි, කොන්දේසි හා අතුරු නීතිද, මතුවට පනවනු ලබන නීති රෙගුලාසි හා අතුරු ව්‍යස්ථා වලටද අනුකූලව කටයුතු කල යුතුය.

8. එක් එක් කඩ කාමරය වෙන්කර ඇති ඒ ඒ ව්‍යාපාරය පැවැත්වීම සඳහා පමණක් යොදාගත යුතුය. කළින් ලබාගත් අවසරයක් නොමැතිව වෙනත් කිසිම ව්‍යාපාරයක් නොපැවැත්විය යුතුය.

9. විදුලිය බිල්පත් පියවීම, කඩ කාමර තුල හා ඉදිරිපස පිරිසිදුව තබාගැනීම, ආදිය බලකරු විසින් කල යුතුය.

10. වෙළඳපොල ගොඩනැගිල්ල විවෘත කරන දිනයේම පිළිගත් ඉල්ලුම්කරු තම ව්‍යාපාරය ආරම්භ කල යුතුය.

11. දිනපතා කඩ විවෘත කල යුතු වේලාව සහ වැඩිය යුතු වේලාව නියම කරනු ලබන්නේ අංක 17, එගොඩපොත උප කාර්යාලයේ බලයලත් නිලධාරී තුමා විසිනි. කඩ වියා ඇති කිසිම අවස්ථාවක කිසිවෙකුගේ කඩ කාමර වල ලැබුම් ගැනීමට හෝ තනරව සිටීමට අවසර නැත.

12. අංක 17, එගොඩපොත උප කාර්යාලයේ කිසි පරිදි ලබාගත් අවසරයක් පිට මීය ගොඩනැගිල්ලේ කිසිම වෙනසක් කිරීමට හෝ ස්ථිරව හෝ කිසිම ඉදි කිරීමක් කිරීමට ඉඩදෙනු නොලැබේ.

13. වෙන්වී පත්‍රයක් මුදල වන රු. 250 ආපසු ගෙවනු ලබන්නේ සියළුම නීතිරීති හා කොන්දේසි වලට අනුකූලව ක්‍රියා කලහොත් පමණකි.

1984. 06. 25, ආර්. සමරපාල,  
අංක 17, එගොඩපොත උප කාර්යාලය, බලයලත් නිලධාරී,  
නිවටඹුව. අංක 17, එගොඩපොත උප කාර්යාලය.

\* වෙන්වී දැන්වීමයි

නිවටඹුව පොදු වෙළඳපොල ගුමියේ නව ගොඩනැගිල්ලේ කඩ කාමර වෙන්කර දීම සඳහා වෙන්වී කැඳවීම

1. නිවටඹුව පොදු වෙළඳපොල ගුමියේ නව ගොඩනැගිල්ලේ අංක 03 සහ 04 කඩ කාමර වෙන්කරවා ගැනීමට අදාළ කරන වෙළඳ ව්‍යාපාරකයින්ගෙන් පෙර මුදල් (කී මනි) ලබාගෙන කඩ කාමර වෙන්කර දීම සඳහා 1984. 07. 10 දින පෙ. ව. 10.00 දක්වා මුද්‍රා තබන ලද වෙන්වී පත් මවිසින් තාරගනු ලැබේ.

2. වැඩිම පෙර මුදලක් (කී මනි) ගෙවීමට ඉදිරිපත්වන වෙන්වී ඉල්ලුම් කරුවන් අතර කඩ කාමර ප්‍රමාණය රජයේ තක්සේරුව අනුව තීරණය කරනු ලබන කුලිය මත බෙද හරිනු ලැබේ. දැම කඩ කාමරයකටම පෙර මුදල (කී මනි) රු. 15,000 ව වැඩිවිය යුතුය.

කඩ කාමරයේ විස්තර හා එහි පැවැත්විය යුතු ව්‍යාපාර :  
අංක 3, 4 කඩ කාමරවල එළවළු සහ පලතුරු වෙළඳපොළ පැවැත්වීම.

3. 1984. 07. 09 දින ප. ව. 3.00 දක්වා වෙන්වී පෝර්ම නිකුත් කරනු ලැබේ. එක් කඩ කාමරයක් සඳහා වෙන්වී පෝර්ම හාස්තුව රු. 25 ක් වන අතර වෙන්වී ඇප මුදල රු. 250 කී. එක් එක් කඩ කාමරය සඳහා වෙනම වෙන්වී ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතු බව විශේෂයෙන් සැලකිය යුතුය. වෙන්වී මණ්ඩලය විසින් 1984. 07. 10 දින පෙ. ව. 10.00 ට මෙම කාර්යාලයේදී වෙන්වී විවෘත කරනු ලැබේ. වෙන්වී ඉල්ලුම් කරුවන්ට මෙම අවස්ථාවේ පැමිණ පෙනී සිටිය හැක. වැඩි විස්තර මෙම කාර්යාලයෙන් ලබාගත හැක. වෙන්වී එකක් හෝ සියල්ලම ප්‍රතික්ෂේප කිරීමේ බලය අංක 17, එගොඩපොත උප කාර්යාලයේ බලයලත් නිලධාරී සතුය. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ තීරණය අවධාන තීරණය වේ.

1984. 06. 25 දින, ආර්. සමරපාල,  
ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ, බලය ලත් නිලධාරී,  
අංක 17, එගොඩපොත උප කාර්යාලය, අංක 17, එගොඩපොත උප කාර්යාලය,  
නිවටඹුව.











[එම්. ඩී. ප්‍රේමරත්න මහතා]

"That this Parliament resolves, under the provisions of Section 3 (b) of the Housing and Town Improvement Ordinance (Chapter 268), that with effect from 1984.10.01 the aforesaid Ordinance shall be in force within the area defined in the Schedule hereto :

#### Schedule

All that area of land situated in the villages of Poddiwela-Niyagama and Nagoda-Mapalagama in Niyagama and Aluttanayamgoda Pahala Gramaseva Niladhari's Divisions, in Assistant Government Agent's Divisions in Gangaboda Pattu North and Bentara-Walallawita Korale in Galle District, Southern Province, and bounded as follows :-

*North* : By a line drawn from the western extremity of the northern boundary of Lot 323 in F.V.P. 600 Niyagama, Eastwards along the said boundary till it meets the centre line of Heendenidola in F.V.P. 526 Mapalagama along the centre line of the said dola till it meets northern boundary of Lot 608 in F.V.P. 526 Mapalagama, thence eastwards along the said boundary till it meets the north-western corner of Lot 607 in F.V.P. 526, Mapalagama, thence north-eastwards along the western boundary of the said Lot to its eastern extremity ; thence eastwards along the northern boundary of Lot 608 in F.V.P. 526 Mapalagama, crossing the Lot 606 of the said said F.V.P. till it meets the northern boundary of Lot 605 in the F.V.P. thence eastwards along the said boundary till it meets the centre line of Suduwelipotla dola ;

*East* : By a line drawn from the last-mentioned point southwards along the centre line of the said dola to a point 150 metres north of the centre line of Etumale-Kahaduwa road ; thence eastwards parallel to and at a distance of 150 metres north of the centre line of the said road till it meets the centre line of Thalgaswala Factory road ; thence southwards along the centre line of the said road to a distance of 513 metres ;

*South* : By a line drawn from the last-mentioned point due westwards along a straight line to a distance of 120 metres west of the centre of the said road till it meets the centre line of Talgaswala dola ; thence north-westwards along centre line of the said dola to a point 150 metres from the centre of the bridge and south of the centre line of the Kahaduwa-Etumale road ; thence westwards ; northwards and south-westwards parallel to and at a distance of 150 metres from the centre line of Kahaduwa-Etumale road to a point in line with the point on the centre line of the said road at a distance of 385 metres from the centre of the junction of Niyagama-Kahaduwa road and Niyagama-Poddiwela road ; thence, north-westwards along straight line across the Kahaduwa-Etumale road to a distance of 300 metres ;

*West* : By a line drawn from the last-mentioned point north-eastwards parallel to and at a distance of 150 metres from the centre line of Kahaduwa-Etumale road to the starting point of the northern limits of the area."

ප්‍රශ්නය විමසන ලදී, සහ සම්මත විය.

කිතු කිඳුකුසුප්පු ඉරුකුකොණ්ඩප්පු.

Question put, and agreed to.

එම්. ඩී. ප්‍රේමරත්න මහතා

(ති. ආ. ඩී. ප්‍රේමරත්න)

(Mr. M. D. Premaratne)

On behalf of the Prime Minister and Minister of Local Government, Housing & Construction and Minister of Highways, I move,

"That this Parliament resolves, under the provisions of Section 3 (b) of the Housing and Town Improvement Ordinance (Chapter 268), that with effect from 1984.10.01 the aforesaid Ordinance shall be in force within the area defined in the Schedule hereto :

#### Schedule

All that area of land situated in the villages of Withikuliya, Elawaka, Nikaweratiya, Galapitiyagama in Withikuliya, Nikaweratiya, Thimbiriya, Diyagama Gramasevaka Niladhari's

Divisions in the Assistant Government Agent's Divisions of Nikaweratiya, Kobeygane, in the Baladora Korale and Magul Oota Korale in the Kurunegala District of the North-Western Province, and bounded as follows :-

*North* : The North-Western corner of Lot 21 in F.V.P. 3045 Galapitiyagama village shall be the starting point. Thence North-Eastwards along the village boundary of the said village (F.V.P. 3045) till it meets the Kurunegala-Puttalam road. Thence across the said road up to the centre line of the road. Thence to a distance of 66 feet North-Westwards along the centre line of the said road till it meets again the village boundary of Galapitiyagama (F.V.P. 3045). Thence North-Eastwards along the said village boundary till it meets the village boundary of Hulugalla village (F.V.P. 3096). Thence to a distance of 396 feet North-Eastwards along the said village boundary F.V.P. 3096 ;

*East* : From the last-mentioned point generally Southwards and South-Eastwards along the village boundary of Danikitawa F.V.P. 1990 till it meets the centre line of Nikaweratiya-Maho Road. Thence North-Eastwards along the centre line of the said road to a distance of 264 feet. Thence generally Eastwards and South-Eastwards along the village boundary of Danikitawa village F.V.P. 1990 till it meets the Western boundary of Thimbiriya village F.V.P. 2049. Thence generally Southwards, South-Westwards and Southwards along the said village boundary till it meets the Magalle Wewa bound. Thence South-Eastwards along the said bund till it meets a point on the bund which is 400 feet from the centre line of Kurunegala-Puttalam road and also perpendicular to the said road. Thence a line drawn generally Eastwards parallel to the centre line of Kurunegala-Puttalam main road crossing Deduru Oya till it meets the centre line of V.C. road thence generally South-Westwards along the centre line of the said V.C. road to meet the centre line of Kurunegala-Puttalam main road, 446 feet generally Eastwards from Withikuliya junction, thence a line drawn 1040 feet Southwards parallel to the centre line of Withikuliya-Kobeigane main road ;

*South* : From the last-mentioned point a line is drawn Westwards till it meets the Southern boundary of Lot 22 in F.V.P. 1569 Kudawitikule ("Wannigma") thence along the Southern and Western boundaries of the said Lot till it meets the Western boundary of Lot 42 in F.V.P. 1569, thence generally Westwards and North-Westwards along the said boundary to meet the centre line of Farm Road, thence generally Eastwards along the centre line of Farm Road till it meets a point which is 400 feet South-Westwards from the centre line of Kurunegala-Puttalam main road, thence a line drawn North-Westwards parallel to the centre line of Kurunegala-Puttalam main road passing Deduru Oya till it meets the centre line of Ibbawala-Millagoda V.C. road, thence Southwards along the centre line of the said road till it meets the junction near the South-Eastern corner of Lot 446 in F.V.P. 1991 Nikaweratiya, thence Westwards, Southwards along the centre line of the road which joins Ibbawala-Millagoda road and Gonamaditha Wewa road till it meets the Gonamaditha Wewa road, thence North-Westwards along the centre line of Gonamaditha Wewa road till it meets the centre line of Meda Ela Gungoda road, thence South-Westwards and North-Westwards along the centre line of the said road till it meets the centre line of Godawela road, thence along the centre line of the said road Westwards till it meets the Eastern boundary of Budumuttawa village (F.V.P. 1992) ;

*West* : From the last-mentioned point generally Northwards along the Eastern boundary of Budumuttawa village (F.V.P. 1992) till it meets the village boundary of Hatigamane F.V.P. 1994, thence Northwards along the said village boundary till it meets the starting point."

ප්‍රශ්නය විමසන ලදී, සහ සම්මත විය.

කිතු කිඳුකුසුපු ඉරුකුකොණ්ඩප්පු.

Question put, and agreed to.



### පරිපූරක මුදල : කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම

குறை நிரப்புத் தொகை : விவசாய இயந்திர சாதனங்கள் கொள்வனவு

### SUPPLEMENTARY SUPPLY : PURCHASE OF AGRICULTURAL MACHINERY

ගමනි ජයසූරිය මහතා (කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමා)

(திரு. காமனி ஜயசூரியா-விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சரும்)

(Mr. Gamani Jayasuriya—Minister of Agricultural Development & Research and Minister of Food & Co-operatives)

I move,  
“That a supplementary sum not exceeding Rupees Ninety nine million nine hundred and twenty nine thousand seven hundred and fifty one (Rs. 99,929,751) be payable out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka or any other fund or moneys of or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka for the service of the Financial Year beginning on 1st January 1984 and ending on 31st December 1984 and that said sum may be expended as specified in the Schedule hereto :

Schedule	Rs.
Head : 134—Department of Agrarian Services— Programme : 1—General Administration and Staff Services— Capital Expenditure	99,929,751”

ප්‍රශ්නය සහාතිමක කරන ලදී.  
வினா எடுத்தியம்பப்பெற்றது.  
Question proposed.

අ. හා. 324

අමරසිරි දෙඩන්ගොඩ මහතා (බද්දේගම)  
(திரு. அமரசிரி தொடங்கோடா — பத்தேகம)  
(Mr. Amarasiri Dodangoda-Baddegama)

ගරු කථානායකතුමනි, පැරණි වැව් තැනීම සඳහා යන්ත්‍රෝපකරණ මිලයට ගැනීම සහ විදුලි කලාපයේ තල ලී කැණීම සඳහා ගරු කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා. මුල්විද්වත් සහායී යන්ත්‍රෝපකරණ මිලයට ගන්නට අදහස් කරනවා. ඇත්තවශයෙන්ම අපි මේ යෝජනාවට විරුද්ධ වෙන්නේ නැහැ.

පැරණි වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ගනු ලැබූ අදහස ඉතාම වැදගත්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය යන්ත්‍රෝපකරණ කොමිෂනක් සැහෙන අඩුපාඩුවක්. ඒ අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම ඉතාම වැදගත් දෙයක්. පැරණි වැව්වලට අමතරව වාර්ෂික කටයුතු තවකරණයක් සමගම ඇළ මාර්ගවල සහ විශාල ජල ප්‍රමාණයක් තිතරම ගලා බසින ගංගාවලින් මේ ප්‍රශ්නය මතු වී තිබෙන බව මතක් කරන්නටයි. මා බලාපොරොත්තු වෙන්නේ. සංවර්ධන ව්‍යාපාරවල වාර්ෂිකවලට—නව ඇළ මාර්ගවලට—ඒවායින් ගලා බස්නා ජල ප්‍රමාණයට සරිලන තරම් ඉඩ ප්‍රමාණයක් තැනීමක් නිසා බොහෝදුරට බාධා ඇතිවී තිබෙනවා ඒ ජලයට ගලා බසින්නට. දැනට වසර කීපයකට උඩදී මේ විධියට යන්ත්‍ර මගින් පස් හාරා ඉවත් කරනු ලැබූ සමහර ගංගාවල යළිත් පරණ තත්ත්වය ඇති වී තිබෙනවා. උදහරණයක් වශයෙන් අපේ ප්‍රදේශයට බලපාන ගිංගන පොත්තුවී කරන්නට පුළුවනි. යන්ත්‍ර මගින් ගිං ගත් පස් ඉවත් කිරීමෙන් පසු සැහෙන තරම් දුරට ජල ගැල්ම වැනි ප්‍රශ්න විසඳනා. පැරණි වැව්වලට වාගේම ගංගා සහ ඇළ මාර්ගවලටත් මේ යන්ත්‍රෝපකරණ යොදවීම ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නක කියා මා ඉල්ලීමක් කරනවා.

අතින් කාරණය මේකයි. අපුත් සංවර්ධන ව්‍යාපාර යටතේ ඇති කළ ඇළ මාර්ග තිබෙනවා. ඒ අපුත් ඇළ මාර්ගවලට ජලය පිරිසෙන විට ඒ සමගම ඒ ඇළ මාර්ග ආශ්‍රිතව තිබෙන කුඹුරුවල ජලයත් ඒ ඇළ මාර්ගවලට උරා ගැනීමක් සිදු වී තිබෙනවා. හොඳට ජලාශ්‍රිතව තිබුණු කුඹුරු පවා ඒ විධියේ ඇළ මාර්ග කැපීම නිසා වේලී ගිහින් තිබෙන බව තීරණයෙන් වශයෙන් පෙන්වා දෙන්න පුළුවනි. ඇත්ත වශයෙන්ම ඒ යේතුකොට ගෙන එවැනි ජලාශ්‍රිත බිම් සැහෙන ප්‍රමාණයක් වේලී ගිහින් තිබෙනවා. එම නිසා, පැරණි වැව් ක්‍රමය යටතේ මේ විධියට වැව් හාරනවා වාගේම ඒ සඳහා යොදා ගන්නා යන්ත්‍ර-සූත්‍ර ඒ ඇළ මාර්ග සකස් කිරීම පිළිබඳවත් යොදා ගන්න පුළුවන් නම්, ගරු ඇමතිතුමාගේ මෙහෙයවීමෙන් කරගෙන යනු ලබන ක්‍රියාවලිය ගැන අපේ දඩි ප්‍රසාදය දක්වන්න අපට පුළුවන්කම ලැබෙනවා.

මේ විධියේ යන්ත්‍ර-සූත්‍ර භාවිතා කර වැව් හැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනු ලබන තමුත් අතපසු වූණු විශාල වැව් සංඛ්‍යාවක් නම්බන්නකොට දිස්කින්නයේ තිබෙනවා. මම එතෙම කියන්නේ මේ නිසයි : ඒ ප්‍රදේශය පිළිබඳව සමීක්ෂණයක් කළ අවස්ථාවේදී අපට පෙනී ගියා, ජලය තැනීමක් නිසා, ජලය ගෙන ගිය පැරණි වාර් ක්‍රම අඩපණවීම නිසා ඒ ප්‍රදේශයේ වැව් 250 කට ආසන්න සංඛ්‍යාවක් අත්හැර දමා තිබෙන බව. ඒ තත්ත්වය විශේෂයෙන් සිදු වී තිබෙන්නේ රත්වැන්නේ කඳකරයේ සිට මුහුද කරා එන ජල මාර්ගවලින් පිරුණු කුඩා වැව් සම්බන්ධයෙනුයි. එක් වැවකින් කුඹුරු යායක් අස්වද්දහ, වැවකින් වැවකට ජලය ගෙන යන වාර් මාර්ග ක්‍රමයක් පුරාණ කාලයේ තිබුණා. ඒ ක්‍රමය අද තැනී වී තිබෙනවා.

එම නිසා ඒ වැව් ආශ්‍රිතව ජීවත් වන ගොවි ජනතාව තමන්ට හැකි පමණින් ඒ වැව් වලින් සුළු ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කර ගෙන — වැව් බැම් ඇදී හඳුනාගෙන — වැව් කාලයට ලැබෙන වර්ෂා ජලය එකතු කරගෙන තමයි, තමන්ගේ වගා කටයුතු කරගෙන යන්නේ. ඒ මිස ඒ වැව් සම්බන්ධයෙන් ස්ථාවර නඩත්තුවක් කෙරෙන්නේ නැහැ. එම නිසා අඩු තරමින් අපේ පැරණි වාර් මාර්ග ක්‍රම තිබුණු මේ රටේ ධාන්‍යාගාර වශයෙන් පැවැති රුහුණේ හා වෙල්ලස්සේත් දැනට අතපසු කොට, අත්හැර දමා තිබෙන වැව් විකවත් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ තවත් යන්ත්‍ර-සූත්‍ර යොදා ගන්නයයි ගරු ඇමතිතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඒ වාගේම අප මතක තබා ගන්න ඕනෑ, තෙත් කලාපයේ ගොවීන් සැහෙන දුරට සිය ගොවිතැන් කටයුතු කරන්නේ දැනට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ තිබෙන සුළු වාර්ෂික ක්‍රම උපයෝගී කරගෙන බව. ඒ සුළු වාර්ෂිකවල නඩත්තුව සඳහා විශාල මුදලක් ගරු ඇමතිතුමා සිය අමාත්‍යාංශයේ මුදල්වලින් වෙන් කරනවා. තමුත් ඒ මුදල් පාවිච්චි වන ආකාරය පිළිබඳවත් අප යොයා බලන්න ඕනෑ. ඒ මුදල්වලින් සැහෙන ප්‍රමාණයක් වෙන්කර ක්‍රමය යටතේ සුළු වාර්ෂිකව නඩත්තුව සඳහා යොදවෙනවා, සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සංවිධාන මගින්, තමුත් එ වෙන්කර ක්‍රමය යටතේ සිදු වන ක්‍රියා පිළිවෙල ඒ තරම්ම සතුටුදායක නැහැ. එම නිසා, වෙන්කර ක්‍රමය යටතේ මෙවැනි යන්ත්‍ර සූත්‍ර මගින් ඇළවල හැරීමේ ක්‍රමය සඳහා යන වියදම කපා හැරීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න කැමැතියි. ඒ ඒ දිස්කින්නය සඳහා මෙවැනි යන්ත්‍ර-සූත්‍ර කීපයක්වත් යොදවන්න පුළුවන් වන ආකාරයට ඒවා සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරුන් හාරයේ තබන්න පුළුවන් නම් දැනට නාස්ති වන විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වාගේම මේ සුළු වාර්ෂිකව කටයුතු නඩත්තු කිරීම සඳහා, විධිමත් කිරීම සඳහා යාන්ත්‍රික උපකරණ සැහෙන දුරට පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. හැම දිස්කින්නයකටම එක් කාර්මික නිලධාරී මහත්මයායක් බැගින්වත් යොදවන ආකාරයට ගොවිජන සේවා කටයුතුවලට අදාළව ප්‍රාදේශීය වශයෙන් පවත්වාගෙන යනු ලබන කාර්යාලවලට මවුත් අනුයුක්ත කරනවා නම්, මේ වගේ තවත් යන්ත්‍රෝපකරණ මවුත්ට හාර දෙනවා නම් වැව් සම්බන්ධයෙන් පමණක් වන වෙහෙත් කටයුතු සම්බන්ධයෙන්ද මවුත්ගේ කාර්මික දැනුම ප්‍රයෝජනයට ගන්න අවස්ථාව ලැබෙන බව පෙන්වා දෙන්න කැමැතියි. එම නිසා, ඉදිරිපත් කර තිබෙන මේ යෝජනාව ඉතා වැදගත් කොට මා සලකනවා. කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ වැඩ පිළිවෙල තවකරණය කිරීම සඳහාත්, වාර්ෂික ක්‍රම විධිමත් කිරීම සඳහාත් ගනු ලබන ක්‍රියා මාර්ග වෙනුවෙන් වැය කිරීමේ බලාපොරොත්තුවෙන් මේ යෝජනාව මගින් ඉල්ලා සිටින මුදල් වෙන් කිරීමට අපේ එකඟතාව පල කරන අතර, ඒ මුදල් මුළු රටේම ගොවි ජනතාවට බලපාන විධියට, විශේෂයෙන් කලක් මේ රටේ ගොවිජනපද වශයෙන් තිබුණු ප්‍රදේශවල ඇති මෙතෙක් ප්‍රතිසංස්කරණ ගණයට ගොවැටුණු වැව් ප්‍රතිසංස්කරණය කෙරෙන සේ මේ යාන්ත්‍රික උපකරණවල සහාය ව්‍යාප්ත කරන ලෙස ඉල්ලීමක් මගේ අදහස් දක්වන සමාජ කරනවා.











[வேளாபாரச ருளீன் துபரன்து மதன]

கீய. ஸீ கீமெ டுறுமீகன் டீ நமடீ, ஸீமெமெ டீமீ டெய்நெ டுமநீகமும ஸீ ஸீமெமெ  
தன்னை, டுமுரீமெ டீமெமெமெ கீமீமெ மநீமெமெ கரன்நெ டீமீ மெமெமெமெ  
மெமெமெ மநீ, மீ மநெ டீமீமெமெ கர கீமெமெமெ மநெமெ மீ  
மெமெமெமெ டுமநெமெ கீமீமெமெ.

டீனெஷ டுமெமெமெ மதன  
(தீரு. தீனெஷ குனாவர்தன)  
(Mr. Dinesh Gunawardene)

டுமுரீமெ டீமெமெமெமெ மெ மீ கீமெமெ மெமெமெ மநெ டுமீமெ மருமெ  
கரன்நெமெ மெமெமெ, மீ மெமெமெமெ, டுமுரீமெ டீமெமெமெமெ மெமெ  
டீமெமெமெமெ மெமெமெ மெமெமெ மெமெமெ மீ மநெ மெமெமெ மெமெமெமெ  
மெமெமெமெமெ மெமெமெ.

வேளாபாரச ருளீன் துபரன்து மதன  
(டாக்டர் ரஞ்ஜித் அத்தபத்து)  
(Dr. Ranjith Atapattu)  
ஸீமெ மெமெமெ மெமெமெ.

மெமெமெ மீமெமெ டீமெ, மநெமெமெமெ மீமெ.  
மநெ மெமெமெமெ மீமெ டீமெமெமெ மெ மெமெமெ மெ.  
கீமெ கீமெமெமெமெமெ மெமெமெமெமெமெமெமெமெமெ.  
அதன்மெ, சட்டமெமெமெ மெமெமெமெ மெமெமெமெ மெமெமெமெ  
மெமெமெமெ.

Question put, and agreed to.  
Bill accordingly read a Second time.

மெ மெமெமெ மெமெமெமெ மீமெ :

"மநெ மெமெமெமெ மெமெ மெமெமெமெ கரன் மநெமெமெ மெமெமெ  
[வேளாபாரச ருளீன் துபரன்து மதன]

தீர்மெமெமெமெமெமெமெ :

"சட்டமெமெமெ மெமெமெ மெமெமெமெமெமெ மெமெமெமெமெ  
மெமெமெமெ." [மெமெமெமெமெமெமெ மெமெமெமெ மெமெமெமெ]

Resolved :

"That the Bill be referred to a Committee of the whole  
Parliament."-(Dr. Ranjith Atapathu)

கரன் மநெமெமெமெ மெமெ மெமெ மெ.  
[மெமெமெமெமெ மெமெமெமெ மீமெ.]

குமெமெமெ மெமெமெமெமெமெ.

[சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.]

Considered in Committee.  
[MR. SPEAKER in the Chair.]

1 டீமெ 9 மெமெ மெமெமெ மநெ மெமெமெமெமெ மெமெமெ மெமெமெ  
மெமெமெ மெமெமெ மெ.

மெமெமெ மெமெமெ மெ மெமெ மநெ மெமெமெமெ மெமெமெ மெமெமெ  
மெமெமெ மெமெமெ மெ.

மநெ மெமெமெமெ, மெமெமெமெ மெமெ, மெமெ மெமெ மெ.

1 மெமெ மெமெமெமெமெமெ 9 மெமெ மெமெமெ மெமெ சட்டமெமெமெ  
மெமெமெமெ மெமெமெமெமெமெமெமெ கட்டமெமெமெமெமெமெமெ.

சட்டமெமெ மெமெமெமெ மெமெமெமெ சட்டமெமெமெமெ மெமெமெமெ  
மெமெமெமெ மெமெமெமெமெமெமெ கட்டமெமெமெமெமெமெமெ.

சட்டமெமெமெ மெமெமெமெமெ மெமெமெமெ மெமெமெமெமெமெ.

Clauses 1 to 9 ordered to stand part of the Bill.  
Enacting Clause and Title ordered to stand part of the Bill.  
Bill reported without Amendment.

வேளாபாரச ருளீன் துபரன்து மதன  
(டாக்டர் ரஞ்ஜித் அத்தபத்து)  
(Dr. Ranjith Atapattu)

I move,

"That the Bill be now read the Third time."

மெமெமெ மீமெமெ டீமெ, மநெமெமெமெ மீமெ.

மநெ மெமெமெமெ மீமெ டீமெமெமெ மெ மெமெமெ மெமெமெ மெ.

கீமெ கீமெமெமெமெமெ மெமெமெமெமெமெமெமெமெமெ.

அதன்மெ, சட்டமெமெமெ மெமெமெமெ மெமெமெமெ மெமெமெமெ  
மெமெமெமெமெமெமெமெமெ.

Question put, and agreed to.

Bill accordingly read a Third time and passed.

### பரமெமெமெ மெமெமெ டீமெமெமெ : மெமெமெ மெமெமெ

அமெமெமெமெ அமெமெமெ சமெ : அமெமெமெமெ

### ATOMIC ENERGY AUTHORITY : ANNUAL REPORT

மெமெமெ மெமெமெ மெமெ (கரன்மெமெ மெ மெமெ மெமெமெ மெமெமெ)

(தீரு. சிறீமெ மெமெமெ — மெமெமெமெமெ, மெமெமெமெ அமெமெமெ  
அமெமெமெ)

(Mr. Cyril Mathew—Minister of Industries & Scientific Affairs)

I move,

"That in terms of section 34 of the Atomic Energy Authority Act, No. 19 of 1969 and section 14 (3) of the Finance Act, No. 38 of 1971, the Annual Report of the Atomic Energy Authority being report incorporating the Auditor-General's observations for the year ended 31.12.1979, which was presented on 05.09.1984, be approved."

மெமெமெ மீமெமெ டீமெ, மநெ மெமெமெ மீமெ.

கீமெ கீமெமெமெமெமெ மெமெமெமெமெமெமெமெமெமெ.

Question put, and agreed to.

மெமெமெமெமெ  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

Item No. 6 to stand down.

### கரன்மெமெ மெமெமெமெமெ ADJOURNMENT

மீமெ. மீ. மெமெமெமெ மெமெ (மெமெமெமெ மெமெமெமெ மெமெமெ மெமெ  
மெமெமெ)

(தீரு. மெ. மெ. மெமெமெமெ — மெமெ மெமெமெமெமெ அமெமெமெமெ,  
மெமெமெமெமெமெமெ மெமெமெ அமெமெமெ)

(Mr. M. D. Premaratne—Acting Minister of Parliamentary Affairs & Sports)

I move,

"That the Parliament do now adjourn."

மெமெமெ மெமெமெமெ மெமெ மெ.

கீமெ மெமெமெமெமெமெமெமெமெ.

Question proposed.



කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

Before I come to the adjournment questions, I have an announcement to make.

We originally thought that the House would sit till 7 o'clock. Therefore we fixed the Annual General Meeting of the I.P.U. and the C.P.A for 7.30 p.m.

The Hon. Prime Minister and the House agree and I fix the Annual General Meeting at 5 o' clock after the tea interval. Will someone take steps to announce this to the Members who are in the Lobby ? Can the Deputy Secretary-General please announce it in the Lobby. We will meet at 5 o' clock after the tea interval.

The hon. Member for Baddegama has a question to ask of the Hon. Prime Minister - reply to question raised on 5.9.1984 regarding the Government Owned Business Undertaking of the Times of Ceylon.

Is the hon. Member not asking the question ?

අමරසිරි දෙවන්ගොඩ මහතා  
(திரு. அமரசிரி தொடங்கோட)  
(Mr. Amarasiri Dodangoda)

No.

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

Then who has given me this false information, Mr. Secretary-General ? Secretary to the Leader of the House of Parliament ? How is that ? It is very strange. This was on my table.

අමරසිරි දෙවන්ගොඩ මහතා  
(திரு. அமரசிரி தொடங்கோட)  
(Mr. Amarasiri Dodangoda)

Anyway, we are ready for the answer.

කථානායකතුමා  
(சபாநாயகர் அவர்கள்)  
(Mr. Speaker)

All right ; please sit down.

වෛද්‍යාධ්‍යායී පී. එම්. බී. සිරිල් මහතා (තිස්සමහාරාම)  
(ஸவுத்திய கலாநிதி பீ. எம். பி. சிநிஸ் - திஸ்ஸமஹாராம)  
(Dr. P. M. B. Cyril-Tissamaharama)

ගරු කථානායකතුමා, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණ පාන්නට සිදු වූණු උවදුරක් සම්බන්ධයෙන් කරුණු ගෙලිඳරව් කිරීමෙන්, ඒ පිළිබඳව කිසියම් විසඳුමක් ලබා ගැනීමෙන් අභිලාෂයෙනුයි මේ කාරණය කෙරෙහි ගරු කෘෂිකර්ම ඇමතිතුමාගේ, සමාර සේවා ඇමතිතුමාගේත් අවධානය යොමු කරවන්නට මම බලාපොරොත්තු වෙන්නේ.

ගරු කථානායකතුමා, මේ කාලය තුළදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල ඉඩෝරයක් පවතිනවා. ඒ එක්කම පැයගෙන ආ ගොයමට කීටු උවදුරක් පැතිරී තිබෙනවා. මේ නිසා තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශයේ වගාවෙන් සියයට 30 ක 40 ක ප්‍රමාණයක් විනාශ වී ගිහිත්. නංගල්ල මැතිවරණ කොට්ඨාශයේත් ඒ සමානවම වගාව විනාශ වෙමින්

පවතිනවා. අපට ලැබී ඇති සංඛ්‍යාලේඛන අනුව බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශයේත් ගොයම් වගාවෙන් සියයට 50 ක් පමණ දැනටමත් විනාශ වී තමාරයි. පසුගිය යල කන්නයේදී වර්ෂාව අධිකවීම නිසා, පැයුණු ගොයමේ වී වතුරට යටවීම නිසා වගාව විනාශ වී ගියා. මෙවර ඉඩෝරය නිසාත්, ඒ එක්කම ඇති වූණු කීටු උවදුර නිසාත්, ඒ ප්‍රදේශයේ ගොයම් වගාවට විශාල හානියක් සිදු වී තිබෙනවා. මේ නිසා, මෙම තත්වයට මුහුණ දීම සඳහා ඇති විසඳුම් තුනකට කෘෂිකර්ම ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මෙයින් පළමුවැන්න දැනට පැතිරෙන, ගොයම කහ පැහැයට හැරෙන මෙම කීටු උවදුරයි. එය ඇති වෙන්නට හේතුව මෙතෙක් පර්යේෂණ අංශයෙන් සොයාගෙන නැහැ. අප හුනක් මහත්සී ගන්නා, ජේරාදෙහියේ පර්යේෂණාගාරයෙන් මෙයට විසඳුමක් ලබාගන්නට. කෙසේ හෝ වේවා, ගරු ඇමතිතුමාගේ මැදහත්වීම තුළින්, මේ ප්‍රශ්නයට ඉක්මණින් විසඳුමක් ලබා දෙන්න ඕනැ. ඒ කියන්නේ දැනට පැතිරෙන කීටු උවදුර සම්පූර්ණයෙන්ම නැති කර දැමීමටත්, ඒ සඳහා පිළියමක් යෙදීමටත් කටයුතු යොදන්න ඕනැ.

දෙවැනි කාරණය මෙයයි. තමන්ගේ ගොයම විනාශ වී යාම නිසා ප්‍රදේශයේ ගොවී මහත්වරුන්ට ආර්ථික වශයෙන් විශාල පරහානියකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. පසුගිය වර්ෂයේ යල කන්නයේදී වර්ෂාව නිසා ගොයම පාච වූණු. මේ වර්ෂයේ කීටු උවදුර නිසා ගොයමට හානි වී තිබෙනවා. එම නිසා මේ දුප්පත් ගොවී මහත්මයාලයන් ණය ලබාගෙන තිබෙනවා නම්, ඒ ණය ලබන කන්නයේදී ගෙවීම සඳහා කන්නයක් කල් ලබා දෙන ලෙසටත්, ඒලඟ කන්නයේදී කළින් කන්නයේ ණය නොගෙවීම නිසා ණය ලබා ගැනීමට බාධාවක් නොවන ලෙසටත් කටයුතු කරන ලෙස ගරු කෘෂිකර්ම ඇමතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා.

තුන් වැනි කාරණය මෙයයි. දැනට එම ප්‍රදේශයේ අද ගොවීන්ට වී බුසල් 15 ක් දෙන්නට සිදු වී තිබෙනවා. මෙය ඉතාමත්ම බැරැරුම් කාර්යයක් වෙතද අමුණු 10 ක 15 ක අස්වැන්න ප්‍රමාණයක් තිබුණු කුඹුරුවලින් මෙවර අමුණු 2 - 3 කින්වත් අස්වැන්න ලැබෙන්නේ නැහැ. එම නිසා අද ප්‍රවේනිය ගෙවීමේදී ගෙවිය යුතු ප්‍රමාණය බුසල් 8 ක් නැත්නම් 10 ක් දක්වා අඩු කරන්නට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමතියි.

මේ අතර සමාර සේවා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මේ ප්‍රදේශයේ දැනට පවතින ඉඩෝරය නිසා ප්‍රදේශයේ ජනතාවට බිමටවත් ජලය ලබාගන්නට විධියක් නැහැ. වෙනත් අවුරුදුවලදී, බෝගහපැලැස්ස, බුන්දල, නෙල්ල, බදගිරිය, මාතප්පුව යනාදී ප්‍රදේශවලට මේ අවුරුද්ද තුළ මාස හයක් - අටක් පමණ කාලයක් බවුසර්වලින් ජලය සැපයුවා. ඇතැම් ප්‍රදේශවලට අප ජල තළ පහසුකම් ලබා දීම නිසාත්, තළ පිං ලබා දීම නිසාත්, මේ කාලයේදී බවුසර්වලින් ජලය සපයන්නේ නැහැ. එවැනි අධික ඉඩෝරය තිබෙන, ජල හිඟ පවතින ප්‍රදේශවලට බවුසර්වලින් ජලය සැපයීම වෙනුවට දීර්ඝ කාලීන, ස්ථිර පිළියමක් යෙදීමට කටයුතු කරනවා නම් ඉතාමත් හොඳයි. අවුරුද්දකට මාස අටක් දශයක්ම බවුසර්වලින් ජලය ලබා දෙනවා වෙනුවට එවැනි ප්‍රදේශවලට ජලතළ පහසුකම් ලබා දීමට කටයුතු කිරීම ඉතාමත් යෝග්‍යයි. මූලික වශයෙන් සැනෙන මුදලක් වියදම් කර ඒ ප්‍රදේශවලට ජලතළ පහසුකම් ලබා දුන්නොත් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙන්නට හැකි වෙනවා. ඒ නිසා මේ අධික ජල හිඟ තිබෙන ප්‍රදේශවලට - බුන්දල, නෙල්ල, මාතප්පුව, මැඩිල්ල, බදගිරිය යනාදී ප්‍රදේශවලට - ජලතළ පහසුකම් ලබා දීමට මූලික වශයෙන් මුදලක් වෙන් කර දී ඒ ප්‍රදේශවල ජනතාවට මුහුණපැමට සිදු වී ඇති ප්‍රධාන ප්‍රශ්නයකට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ගරු සමාර සේවා ඇමතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නය කෙරෙහි ගරු සමාර සේවා ඇමතිතුමාගේ ක්ෂණික අවධානය යොමු කර සමාර සේවා අමාත්‍යාංශයේත් දෙපාර්තමේන්තුවේත් අවධානය ඒ කෙරෙහි යොමු කරවන මෙන් මා එතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මා මතක් කරන්න කැමතියි, එම ප්‍රදේශවලට නියා සහනාධාර වැඩපොළවල් කීපයක් ලබා දුන්නොත් ඒ ජනතාවට විශාල සහනයක් ලැබෙන බව. මේ දවස්වල ඇති අධික ඉඩෝරය නිසා ගොවිතැන් පාච වී තිබෙනවා. හේත් ගොවිතැන් කර ගන්න අමාරුයි. ගිය වර්ෂයේ අධික වර්ෂාව නිසා ගොවිතැන් පාච වූණු. මේ වර්ෂයේ ඉඩෝරය නිසා ගොවිතැන් පාච වී තිබෙනවා. ඒ නිසා හම්බන්තොට ප්‍රදේශයට නියා සහනාධාර වැඩපොළවල් කීපයක් ඉක්මණින්ම ලබා දෙන ලෙස මා ගරු සමාර සේවා ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.



හාමි ජයසූරිය මහතා (කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමා)  
 (திரு. காமணி ஜயசூரிய—விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சரும்)  
 (Mr. Gamini Jayasuriya Minister of Agricultural Development & Research and Minister of Food & Co-operatives)

About the yellowing disease of paddy plants in Hambantota District I have got a report. About 1,500 acres in Hambantota and Mulkirigala Electorates are reported to be affected by this disease. According to the Research Officers of the Department of Agriculture it is suspected that this disease is due to a virus attack carried by the Brown Plant Hopper. As soon as the Departmental Officers came to know about this disease they have visited the affected areas and collected samples of the paddy plants affected and taken other necessary preventive measures. They have not been able to confirm the diagnosis whether the outbreak is due to a virus attack because the transmission test that has to be carried out for such confirmation takes about 40 days. Therefore, it will take another two weeks or so for the Departmental Research Officers to confirm whether this is due to a virus attack or not. Meanwhile, they have also sent samples to IRRI, Philippines, to do a quicker test which is known as the cerological test. The action taken by the Department is that field staff and the farmers in the affected areas are being trained about the nature of the disease and preventive measures to be adopted. Handbills had been prepared by the Department for distribution among the farmers about the disease and preventive measures. Instructions have been issued to farmers to burn all the affected paddy fields. If the farmers do not burn paddy fields, the Department of Agriculture will spray them with weedicide and destroy the growth. This is a national calamity or disaster and these measures have been taken to see that this will not spread. My officers feel that they will be able to contain it so that it will spread no more. Fortunately for us most of the harvesting is now over.

අනෙක් කරුණ හම්බන්තොට දිසා ඇමතිතුමා ඉදිරිපත් කළ ප්‍රශ්නයයි. නියතය නිසා ගොවීන්ට ඇතිවුණු හේය ගෙවීමේ ප්‍රශ්නය ගැන කියන්න තිබෙන්නේ මෙයයි. මේ මුදල් දුන්නේ බැංකුවෙන්. ඒ හේය ගෙවීම සඳහා ගොවීන්ට වර්ෂයක් කල් දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස අපි බැංකුවෙන් බොහෝම තදින් ඉල්ලා සිටිනවා.

එතුමා ඉදිරිපත් කළ අනෙක් කරුණ අදාගොවි මහත්වරුන්ට ගෙවන්නට තිබෙන කොටස ගැනයි. ඒ ගැන අපි තවත් කල්පනා කර බලනවා. දිසා ඇමතිතුමාට තිබුණු තිබෙන වේලාවක අපේ කාර්යාලයට ඇවිත් මේ ගැන සාකච්ඡා කරන්නට පුළුවනි. එහෙම කරනවා නම් අපි සන්නේෂ වෙනවා.

ජේ. එල්. සිරිසේන මහතා (නියෝජ්‍ය සමාජ සේවා ඇමතිතුමා)  
 (திரு. ஜே. எல். சிறிசேன — சமூக சேவைகள் பிரதி அமைச்சர்)  
 (Mr. J. L. Sirisena-Deputy Minister of Social Services)

ගරු කථානායකතුමනි, නිස්සමහරාමයේ ගරු මන්ත්‍රීතුමාගේ (වෛද්‍යවාර්ය පී. එම්. බී. සිරිල් මහතා) ප්‍රශ්නයට පිළිතුර මෙයයි :

(i) 1984 ජූලි මස 28 වන දින සිට මේ දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියතය හේතුකොට ගෙන පුළු වාර්ෂිකයට යටතේ හා උස්බිම්වල වගා කටයුතු කළ ගොවීන්ගේ වගාවන්ට විශාල වශයෙන්

හානි සිදුවී ඇති බවත්, ඒ නිසාම එම ගොවීන් ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බවත්, මේ පිළිබඳව කරන ලද විමසීමවලදී අනාවරණය වී ඇත. තිත්තවශයෙන්ම මේ නිසා විපතට පත් පවුල් සංඛ්‍යාවන් හා දියයුතු සහනාධාර පිළිබඳව දැනටමත් හම්බන්තොට දිසාපතිගෙන් වාර්තා කැඳවා ඇති අතර, එම වාර්තා ලැබුණු විගස අවශ්‍ය සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් සලකා බලනු ඇත.

(ii) දැනටමත් හම්බන්තොට දිසාපතිවරයාගෙන් ලැබී ඇති වාර්තා අනුව තංගල්ල, නිස්ස හා හම්බන්තොට සහ ප්‍රා. උ. දී. කොට්ඨාශවල පවුල් 3,500 කට පමණ බලපෑවකි බිම්ට ජලය හිඟකම පිළිබඳ ප්‍රශ්නයට පිළියම් වශයෙන් අවශ්‍යතාවය පරිදි ඉහත සඳහන් ප්‍රදේශවල පවුල් සඳහා බිම්ට ජලය සැපයීම වෙනුවෙන් දැනටමත් රු. 85,000ක මුදලක් හම්බන්තොට දිසාපතිවරයාට ලබා දී ඇති අතර, ඉදිරි අවශ්‍යතාවයන් ද සලකා බලා තවදුරටත් අවශ්‍ය ප්‍රතිපාදන මේ සඳහා ලබා දීමට ක්‍රියා කරනු ඇත.

ජලනල මගින් ජලය සැපයීමේ කර්තව්‍යය සමාජ සේවා අමාත්‍යාංශයට අයිති වෙන්නේ නැහැ. එය අයිති වෙන්නේ වෙනත් අමාත්‍යාංශයකටයි. ඒ නිසා ඒ කාරණය සම්බන්ධයෙන් පිළිතුරක් දෙන්න අමාරුයි.

(iii) 1983 වර්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති දැඩි නියතය නිසා පීඩාවීදී ගොවි පවුල් 32,250ක් වෙනුවෙන් විදේශාධාර වශයෙන් මේ වර්ෂයේ ලැබුණු කිරිපිටි එක් පවුලකට රාත්තල් 05 බැගින් හා විත් මාර් විත් 08 බැගින් ලබාදීම සඳහා අවශ්‍ය කොඟ හම්බන්තොට දිසාපති වෙත නිකුත් කර ඇති අතර, එම ද්‍රව්‍ය අදාළ පවුල් අතර බෙදා හැරීම මේ දිනවල සිදු කරනු ලැබේ.

පසුගිය නිසා සමයේදී අපි විදේශවලින් ඉල්ලා තිබුණු සහනාධාර අපට ලැබුණේ විකක් ප්‍රමාද වෙලා. නමුත් දැන් ඒවා බෙදනවා.

වෛද්‍යවාර්ය පී. එම්. බී. සිරිල් මහතා  
 (எலத்திய கலாநிதி பீ. எம். பி. சிறீல்)  
 (Dr. P. M. B. Cyril)

දැනට ඇවිත් තිබෙනවා කිරි පිටි හා මාර් විත්. ඒවා ගිය අවුරුද්දේ සහනාධාර වශයෙන් දුන් ඒවා. ඒවා දැන් අවශ්‍ය නැහැ. දැනට අමාරුවේ වැටී සිටින උදවියට මේවා බෙදීමයි අවශ්‍ය. දැනට අමාරුවක් තිබෙනවා. ඉස්සරවෙලා තිබුණු අමාරුවෙන් දැන් ඒ අය ගැලවී සිටිනවා.

ජේ. එල්. සිරිසේන මහතා  
 (திரு. ஜே. எல். சிறிசேன)  
 (Mr. J. L. Sirisena)  
 මේවා දැන් බෙදන්නේ.

වෛද්‍යවාර්ය පී. එම්. බී. සිරිල් මහතා  
 (எலத்திய கலாநிதி பீ. எம். பி. சிறீல்)  
 (Dr. P. M. B. Cyril)

ගිය අවුරුද්දේ අමාරුවේ වැටුණු කට්ටියටයි බෙදන්නේ.

ජේ. එල්. සිරිසේන මහතා  
 (திரு. ஜே. எல். சிறிசேன)  
 (Mr. J. L. Sirisena)  
 ගිය අවුරුද්දේ?



වෛද්‍යාචාර්ය පී. එම්. බී. සිරිල් මහතා  
 (භවත්‍යවිද්‍යා කලාපීය පී. ඒම්. ඩී. සිරිල්)  
 (Dr. P. M. B. Cyril)

ගිය අවුරුද්දේ ශ්‍රමදාතවලට ඉදිරිපත් වුණු උදවියටයි මේවා බෙදන්නේ.  
 මම ඉල්ලීමක් කරන්නේ, දැනට අමාරුවේ වැටී සිටින උදවියට මේවා බෙදන්න  
 කියයි.

ජේ. එල්. සිරිසේන මහතා  
 (කිලි. ජේ. ඒ. එල්. සිරිසේන)  
 (Mr. J. L. Sirisena)

එතෙම තමා, අමාත්‍යාංශයට ඒ ගැන වාර්තාවක් එවන ලෙස දිසාපතිතුමාට  
 කියන්න බවතුමාට පුළුවනි.

ප්‍රශ්නය විමසන ලදීත්, සහතිකයක් විය.  
 බිලියම් ක්‍රීඩා ක්‍රීඩාවට ඉඩ හැරීමට තීරණය විය.  
 Question put, and agreed to.

පාර්ලිමේන්තුව ඊට අනතුරුව අ. ක. 4 ට 1984 සැප්තැම්බර්  
 21 වන සිකුරාදා පු. ක. 10 වන තෙක් කල් ගියේය.

අනුප්‍රාප්ති, පී. පී. 4 මණික්‍රීඩා පාසාලයක්ද,  
 1984 සෙප්ටැම්බර් 21, බෙල්ගිකියානු පු. ක. 10  
 මණිකාලය ඉක්මනින් ක්‍රියාත්මක විය.

Parliament adjourned accordingly at 4 p.m. until  
 10 a.m. on Friday, 21st September 1984.







லலித் அதுலத் முடலி மனா

(திரு. லலித் அத்துலத்முதலி)

(Mr. Lalith Athulath Mudali)

(ஈ) வுந்தரூ ஸா அனந்தரூ வும வுபுல் அரமுடலித் தேலித் கரனு லலித்னே வும வும அனந்தரூ வும வுபுல் அரமுடலே லேகலி விசிகி. தே டலித்னெடெனக் கெடலி, மலலேகலி கார்டலேடே வுந்தரூ ஸா அனந்தரூ வும வுபுல் அரமுடலே கார்டலேடே லேகலி அமனன லேடெ லேகலி லே. கெ. மெலலித் டேன மனனா தே வுந்தரூ வுபுல் டெடேடே டெ லேகலி.

(ஈ) வும வுபுல் தேலித் வும வுபுல் டெடேடேலேனெடு மலித் கரனு லலித் தேலித், கெடலி, மலலேகலி கார்டலேடே வும வுபுல் அமனன அமனன லேடெ லேகலி லே. கெ. மெலலித் டேன மனனா தே வுந்தரூ வுபுல் டெடேடே டெ லேகலி.

(ஈ) விதவைகள் அநாதைகள் ஓய்வூதியக் கொடுப்பனவுகள் வழங்கப்படுவது வி. அ. ஓ. நிதியச் செயலாண்மையாகும். கொழும்பு செயலகத்திலுள்ள வி. அ. ஓ. நிதியச் செயலாண்மையாகும் தொடர்புகொள்ளுமாறு தயவுசெய்து காலஞ்சென்ற ஜனாப் ஏ. கே. முகமது சேயின் அவர்களின் கைம்பெண்ணுக்கு அறிவுரை வழங்கவும்.

(ஈ) ஓய்வூதியங்கள் ஓய்வூதியத் திணைக்களத்தினால் வழங்கப்படுவதனால், கொழும்பு, செயலகத்திலுள்ள ஓய்வூதியப் பணிப்பாளருடன் தொடர்புகொள்ளுமாறு தயவுசெய்து காலஞ்சென்ற ஜனாப் ஏ. கே. முகமது சேயின் அவர்களின் கைம்பெண்ணுக்கு அறிவுரை கொடுக்கவும்.

(a) Payments from the Widows' & Orphans' Pensions Fund are made by the Secretary W. & O. P. The widow of late Mr. A. K. Mohamed Zain, may please be directed to contact the Secretary W. & O. P. Fund Office, Secretariat, Colombo.

(b) As pensions are paid by the Pensions Department, the widows of late Mr. A. K. Mohamed Zain may be requested to contact the Director of Pensions, Secretariat, Colombo.







சு. சூ.

மேல வாகை அபிமான மூலகம் சரண சாகித கபாபல திபுரடி கல சூது துந் டுந்லு ரகி மன்திந் மீந் பிபசனக் கை பகி ரீபா  
புதுடிபி டுந்லா சம பிபசன குந்லாபி கசகாரக பைந

1984 மகனேவர 4 பந மூசபகிந்  
கைந்லா புவை கெ பிபிச சூதுபி

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றெளிவாகக் குறித்த  
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சார்ட் பதிப்பாளியருக்கு

1984 ஒக்டோபர் 4, வியாழக்கிழமைக்குப் பிந்தாமல்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing  
the corrections must reach the Editor of HANSARD

not later than

Thursday, 4th September 1984

---

Contents of Proceedings	:	From 3.00 p.m. on 20.09.1984 to 4.00 p.m. on 20.09.1984
Final set of manuscripts received from Parliament	:	7.15 p.m. on 20.09.1984
Printed copies despatched	:	21.09.1984 evening.



**දයක මුදල් :** පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි) පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, නා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දින ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

සந்தා : ඉන්සාඩ් அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஐன்சாட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிற்க்க் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

**Subscriptions :** The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.